



## තොප්පි වෙළෙන්දා

**22**

නාට්‍යය යනු වේදිකාවක් මත කිසියම් පිටපතකට අනුව රග දැක්වෙන, අසා සහ බලා රස විදිය හැකි නිරමාණයකි. ලමයින් සඳහා ම ලමයින්ට ගැලපෙන තේමාවක් පාදක කර ගෙන ලමයින්ට ගැලපෙන ආකාරයට සැකසුණු නාට්‍ය, ලමා නාට්‍ය ලෙස හැඳින්වේ.

මෙම පාඨම සකස් කර ඇත්තේ සේමලතා සුබසිංහගේ (1936-2015) තොප්පි වෙළෙන්දා නාට්‍යයේ පිටපත ඇසුරෙනි. පුරෝගාමී ලමා නාට්‍ය රචිකාවක වන සේමලතා සුබසිංහ කතන්දර දෙකක් (1979), විකාති (1992), පුංචි අපට දැන් තේරයි (1998), රත්මලි, වලස් පවුල, හිම කුමරිය (2000) ආදි නාට්‍ය රාජීයක් නිරමාණය කර ඇත.

තොප්පි වෙළෙන්දා නාට්‍යයට පදනම් වී ඇත්තේ ප්‍රකට ජන කතාවකි. එම කතාවේ රසවත් සිදුවීම් ඇසුරෙන් නාට්‍යමය අවස්ථා නිරමාණය කර ඇති ආකාරය අපුරුෂය.

එබදු කතාවක් හෝ සිදුවීමක් හෝ ඇසුරෙන් නාට්‍ය පිටපතක් රවනා කිරීමට ඔබට ද හැකි ය. ඒ සඳහා මග පෙන්වීමක් ද මේ පාඨමෙන් ඔබට ලැබෙනු ඇත.

(තොප්පි වෙළෙන්දාගේ ගේර, බිරිද තොප්පි, කුඩායට අඩුක් කිරීමට තොප්පි වෙළෙන්දාට උදවු කරමින් සිටියි. දුව සහ පුතා ගල් කිරමින් සිටියි.)

**තොප්පි වෙළෙන්දා**

(සිංදුව)

- තොප්පි වෙළෙන්දෙක් මේ ම.
- තොප්පි හදා ගෙන මේ ම.
- ලස්සන කුබේක අඩුක් කරා ගෙන
- තොප්පි කුඩායක් හිසේ තියා ගෙන
- ගමින් ගමට ගමන් ගතෙයි.
- තොප්පි ! තොප්පි !! තොප්පි !!!
- මං හදාපු තොප්පි
- පාට පාට තොප්පි
- ප්‍රංශි පුතාටයි දුවටයි දෙන්නට
- සල්ලි ගෙවා සෙල්ලම් බඩු ගන්නට
- ඉස්කෝලේ පොත් පැන්සල් ගන්නට
- ගමින් ගමට - ගමන් ගතෙයි.
- තොප්පි ! තොප්පි !! තොප්පි !!!
- කවුද ගන්නේ තොප්පි...!!!
- පාට පාට තොප්පි...!!
- හරි ලාබයි තොප්පි...!

**දුවයි, පුතයි**

- තොප්පි වෙළෙන්දෙක් තාත්ත්
- තොප්පි හදා ගෙන තාත්ත්
- ලස්සන කුබේක අඩුක් කරා ගෙන
- තොප්පි කුඩායන් හිසේ තියා ගෙන

**පිරිස**

- අම්මා හදා දුන් බත්මුල අරගෙන
- ගමින් ගමට - ගමන් ගතෙයි.

**දුවයි, පුතයි**

- ප්‍රංශි අපට සෙල්ලම් බඩු ගන්නට
- පාසැල් පොත් පැන්සල් අරගන්නට
- කැමට ඩීමට සල්ලි සොයන්නට
- ගමින් ගමට ගමන් ගතෙයි

**පිරිස**

- තොප්පි ! තොප්පි ! තොප්පි !!!
- කවුද ගන්නේ තොප්පි...!!!
- හරි ලාබයි තොප්පි... !

- වෙළෙන්දා නිවසින් නික්ම වේදිකාවේ වටයක් යයි.  
දැන් ඔහු ගම්මැදැන් ගමන් ගනියි.
- වෙළෙන්දා** - පූංචී දුවට පොඩී පුතාට  
අව්‍යව වැස්ස තො දැමෙනන්නට  
හැඩිට වැඩිට ගමන් යන්ට  
මං හදාපු තොප්පි ගන්න  
තොප්පි //
- පූංචී ප්‍රමායක්** - (ශ්‍රව එමින්)  
තොප්පි ! මේ තොප්පි !!  
මේ ගේන්න තොප්පි !  
අම්මෙම්, අම්මෙම්, තොප්පි !  
අරන් දෙන්න තොප්පි !!
- වෙළෙන්දා** - (කුඩා හිසෙන් බිමට බා)  
එන්න එන්න - බබා එන්න  
මෙන්න මෙන්න - මේ බලන්න  
  
වැඩි මිල නැ - ගේ ලාඛයි  
හැඩියි, හැඩියි - තොප්පි !!
- ප්‍රමාය** - අනේ අම්මෙම් - මේ බලන්න  
මේ තොප්පි - හරි ලස්සන  
දාගෙන ඉස්කෝලේ යන්න  
මේ තොප්පි අරන් දෙන්න.
- ප්‍රමායගේ අම්මා** - මේ ප්‍රමායේ නිකං ඉන්න  
අපරාදේ ඇදෙල දාන්නෙන  
මිව උඩිට අරන් දෙන්න  
මා එග මිල මුදල් කොයි ද?
- වෙළෙන්දා** - අනේ කමක් නැ හාමිනේ  
පූංචී අයගේ ආසාව තො  
හා ! හා !! හා !!! ගන්න ගන්න  
කැමති එකක් ගෙන බලන්න  
මට නැ කිසි කරදරයක්  
බබාලාට - මින හැටිය,

- තොරලා - ඇදිල බලල  
 සතුටු වන්න. - මිලට ගන්න  
 සල්ලි නැතත් - දාල බලල  
 සතුටු වන්න.
- අම්මා - (තොප්පියක් අතට ගෙන පරීක්ෂා කරමින්)  
 කිය ද මේ තොප්පි ?  
 ගණන් ද මේ තොප්පි ?
- වෙළෙන්දා - පනම් හතයි - ගජ ලාබයි !  
 හැම එකක් ම - එක ම මිලයි
- අම්මා - පනම් හතක් නම් වැඩියි වෙළෙන්දා  
 පනම් දෙකක් වත් වට් ද මන්දා !  
 මට නම් නැ මේවාවල අගයක්  
 මේ ලමයගේ කරදරය මිසක්.
- (ගැහැනිය තොප්පිය ආපසු කුඩා දමා ලමයාත් අතින් ඇද ගෙන යන්ව යයි.)
- වෙළෙන්දා - පනම් දෙකක් !  
 හරි කතාව  
 මේක හදා ගන්වත් මට  
 පනම් පහක් වියදුම්  
 මහොම තමයි දැන් කාලේ  
 බොහොම හිගයි මිනිස්සුන්ට  
 කොහොම වුණත් උත්සාහය  
 කැම වේල පිරිමහන්ට  
 මෙහෙම දේට කොහෙ මුදල් ද ?  
 මේවා කාගේ වැරදි ද ?
- (වෙළෙන්දා තොප්පි කුඩා ගෙන වේදිකාව වට්ටිත ගමන් කරයි.)

කවුරුත් නැ තොප්පි ගන්නෙ  
 අද නැ කිසි වාසි ලැබුමෙනු  
 එහා ගොඩ් ඉදලා මං  
 පයින් ගමන් කරලා මට

තෙහෙවිටුවයි පිපාසයයි  
 මිස නැ මට වෙන වාසි  
 ඉර මුදුනට ආවා - පාරත් රත් වූවා  
 මට මහන්සි වූවා - බඩ ශින්තත් ආවා

(වෙළෙන්දා භාද සෙවණැකි ගසක් දකියි)

වෙළෙන්දා - භාද හැටි අතු විහිදී ගිය  
 ගසක් ඇතේ  
 සුළග සිසිල් කරනා  
 දිය ඇලක් ඇතේ  
 මෙතැන අගයි මට විඩා හරින්වා  
 ගසක සිසිල් සෙවණක් ලැබ ගන්වා  
 අසලින් බැස යන අර ඇල වෙතටා  
 ගොස් හැකි වෙයි මට දිය නාගන්වා.  
 අහල පහල කිසිවකු නැතුවා දෙශ  
 ගමක් තොටක් බොහෝ  
 ඇතක වේදෝ  
 තොප්පි කුඩා රක ගත හැකි දෙශ  
 මදක් ඇස පියා විඩා හරිමි දෙශ

(ගායනා කරන විට වෙළෙන්දා එය අහිරුපණය කරයි)

පිරිස - තොප්පි වෙළෙන්දා මහන්සි - මග හරින්න වෙලා භාන්සි  
 හිතලා ඔහු තොප්පි කුවේ - හිසින් බිමට ගත්තා.  
 ගොස් ඇල වෙත දියට නැමි  
 සිසිල් දියෙන් මුහුණ තෙමා,  
 දිය සිසිලයි නිල්පාටයි  
 දිය නාන්නට ඔහුට හිතෙයි  
 ඇදුම් උනා ගොඩින් තබා  
 ඇලට බැසා ජුවන් ගසා  
 දිය පිනා ගෙන නානා  
 විඩා ගොසින් සිත පිරුණා  
 ගොඩට ඇවිත් ඇදුම් ඇදන්  
 පුංචි පුතයි, පුංචි දුවයි  
 උදුටු කරල බිරිද හැඳු  
 බත්මුල ගෙන ලිභා බලා  
 සතුටින් එය කන්නේ.

- වෙළෙන්දා - සිංහල නාලේ බතකුයි  
 පොල් සම්බල් හරිම රසයි  
 වත්තෙත ගහෙන් කඩල උයපු  
 පොලොස් ඇශ්‍රීල හරි කදිමයි
- පිරිස - බතමුල හරි රස වූයේ - රස නහරින් පිනා ගියේ  
 විඩාව මග හැරි ගියේ - පොඩිඩක් නිදිමත වූයේ  
 වට පිට බැලුවා - කිසිවකු තැතුවා  
 තොප්පි කුඩා ගස - මුලින් ම තැබුවා
- වෙළෙන්දා - අහල පහල කිසිවකු තැ ජේන්ට  
 හැකි මට ඇල වී විකක් නිදින්නට  
 තොප්පි කුඩා මා ලැගින් තියා ගෙන  
 එක තොප්පියකින් මූණ වසා ගෙන  
 (ගායනා කරන අතර තොප්පි වෙළෙන්දා අහිරුපණය  
 කරයි)
- පිරිස - ඉර එළියෙන් ඇස වසා නිදින්නට  
 එක තොප්පියකින් මූණ වසා ගෙන  
 තොප්පි කුඩාක් ලැගින් තියා ගෙන  
 ඇස පියා ගනී ගස යට වැකිරී ගෙන.  
 (වෙළෙන්දාට නින්ද යයි. එවිට ම ගස්වැල්වල එල්ලී ඇද්දී  
 එන වදුරු රෙලක් එතනට කඩා වැටෙයි.)
- පිරිස - (ගායනා කරති. වදුරෝ නටති. පිනුම් ගසති, මන්විලි  
 පදිති, සෙල්ලම් කරති.)
- තනම් දෙනා තම් දෙනා තනම් දෙන  
 තනම් දෙනා තනෙන නා තෙයි //
- ගසින් ගසට පැත  
 ලැගුම් සෞයා ගොස් //  
 කොළ දුල පලතුරු  
 අනුහව කරමින් //

කරනම් අල්ලා - ඔංචිලි පැදිලා  
 සෙල්ලම් කරමින් - උසුළි විසුළිවෙන්  
 ද්‍රව්‍ය ගෙවන්නා - වදුරු රංචුවක්  
 එතැනට ආවා //  
 කරනම් අල්ලා - සරකස් පැවා  
 උසුළි විසුළිවෙන් - විනෝද වූවා  
 තනම් දෙනා තනෙනා තෙයි  
  
 ගස යට තිදනා - තොප්පී වෙළෙන්දා //  
 දැක දැන් වදුරන් - කලබල විලා  
 හෙමිහිට හෙමිහිට ලං වී - එබිකම් කර බැලුවා.

1 වැනි වදුරා - ඇගේ මවිල් හරි පොඩිඩි  
 රෙදි කඩමලු ඔතා ඇතෙයි  
 මවිල් නැතත්,  
 වලිග නැතත්,  
 හරියට වදුරෝක් ම වගෙයි !

පිරිස - වටෙන් වටෙන් එඹුණා  
 විපරම් කර බැලුවා  
 හරි පුදුමයි !  
 ලොකු පැනයක් !

1 වැනි වදුරා - අමුතු වදුරු රාල කෙනෙක්

3 වැනි වදුරා - මං අහල තියෙනව බං,  
 මේ ලෝකට,  
 වදුරු කුලේ එන්ට කළින්  
 හිටිය කියල,  
 මිනිස්සු කියලා සත්තු !

4 වැනි වදුරා - උන්ට වලිග තිබුණෙ නැතිලු,  
 මවිල් තිබුණෙ හරි පොඩිඩලු.

1 වැනි වදුරා - හ්ම !  
 මුට පිස්සු  
 අපට පස්සේ උන් ආවේ  
 අපිය ඉස්සරින් ම ආවේ. //

- 5 වැනි වදුරා - උන්ට කෑම අඩු හින්දා  
වලිගේ නැතිලු  
මචිල් අඩුලු
- පිරිස - (ගායනා කරති. වදුරෝ අනිරුපණය කරති.)  
පිනුමක් ගැහුවා - පුවක් කිවා.  
ගහේ එල්ලුණා - මංචිලි පැද්දා  
කවුදැයි සිතුවා.
- 6 වැනි වදුරා - පරක්කු වී ආ හින්දා  
උන්ට නැතිලු වලිග ලැබුණෙන  
උන්ට නැතිලු මචිල් ලැබුණෙන
- 3 වැනි වදුරා - එ උණාට  
මොලේ වැඩිලු
- 1 වැනි වදුරා - මොලෙන් ඇති වැඩි මොකක් ද?  
සිතලේල්ට පෙරෙයියැකි ද?  
අපට වගේ හොඳට උන්ට  
ගහන් ගහට පතින්ට බැ ....
- 6 වැනි වදුරා - (කරනමක් ගසා)  
කරනම් අල්ලන්නට බැ ....
- 4 වැනි වදුරා - ගෙවල් නැතුව ඉන්නට බැ.
- 3 වැනි වදුරා - පොලොවෙ මිසක් යන්නට බැ.
- 2 වැනි වදුරා - ඇදුම් නැතුව සිතලයි ලු.
- 4 වැනි වදුරා - එ හැටියට අමි ....
- සියල්ලේ ම - හපන්නු
- 1 වැනි වදුරා - අපිය ඉස්සරින් ම ආවේ.  
උන් ආවේ අපට පස්සේ.
- 4 වැනි වදුරා - උමිලගේ වාදේ නවත්තපල්ලා  
උගා ගැන සොයල  
බලන්න වරෙල්ලා.

පිරිස - (වදුරෝ අනිරුපණය කරති)  
 ඔලුව කසාලා සිතමින්,  
 වලිගය අල්ලා බලමින්,  
 කෙසේ පැලෙන්න තරමට දැන්,  
 වදුරෝ කළේපනා කරති.  
 එකා එකා වාද කරති.  
 නැවතත් උන් කිවිටු කරති,  
 තොප්පි වෙළෙන්දාගේ ලගට.  
 විමසිල්ලෙන් විපරම් කර,  
 තොප්පි කුඩා ඇදල බලති.  
 ගස යට නිදනා සතාගේ ඔලුවේ  
 තියනා තොප්පිය  
 හොඳ හැටි බැලුවේ.  
 තොප්පි දැමු වදුරා ගෝපන වේ.  
 තමනුත් හිස තොප්පිය දා බැලුවේ.

වදුරෝ - ආයි ! ආයි !!!  
 හරි ජාති  
 හැබයි වැඩයි - හරි ප්‍රිතියි...

පිරිස - තොප්පි දමාගත් වදුරෝ //  
 ප්‍රිතියෙන් පිනා ගියේ  
 එකා එකා හැඩ බැලුවෝ  
 සන්තොසීන් පිරි ගියේ  
 තොප්පි දමා ගත් වදුරෝ  
 ප්‍රිතියෙන් පිනා ගියේ  
 යස තැවුම් තැවු වදුරෝ  
 මහ හඩින් සිනාසුමෙන්

(වදුරෝ සිනාසෙති)

එ හඩින් වෙළෙන්දා, - ගස යට උන් නිදා,  
 ඇහැරියේ තිගැස්සී, - හඩ කොහොන් විමසි.  
 (වෙළෙන්දා ඇහැරියි. මවිත වී බලයි)

වෙළෙන්දාට හරි පුදුමයි. - හරි අපුරු වදුරු රළක්  
 පාට පාට තොප්පි දැමු, - වදුරු රළක්

- වෙළඳන්දා - සිහිනයක් වත් දේ - මොන අරුමයක් දේ.
- පිරිස - දද ඇස් පිස හැර බලා  
මවිත වී නැගිටිවා,  
හිස් කුබේ දුටුවා.
- වෙළඳන්දා - (කුඩා දැක එළදසට පනිමින්)  
මගේ අප්පේ !  
කුඩා හිස් !!
- පිරිස - වෙළඳන්දාට දැන් වැටහුණි.  
උන්ට තොප්පි කොහොන් ලැබුණි.  
කුබේ පිරිල තොප්පි තිබුණි.  
දැන් කුඩා හිස්ව තිබුණි.  
දැන් කුඩා හිස්ව තිබුණි.  
වෙළඳන්දාට එලාව පෙනුණි.
- වෙළඳන්දා - පොඩි පුතාට  
පොඩි දේශීලිට  
පොත් පත් ගන්නේ කොහොම ද?  
සෙල්ලම් බඩු ගන්නේ කොහොම ද?
- පිරිස - තොප්පි වෙළඳන්දා දුප්පත්  
විය දැන් අන්දුන් කුන්දුන්.  
වෙළඳන්දා හිට ගත්තා !  
වදුරෝ බය වුණා !  
තොප්පි දා ගත් ගමන්  
ගහ උචිට නැග්ගා !!
- වෙළඳන්දා - දැන් කොහොම ද - තොප්පි ගන්නේ ?  
තොප්පි නැතිව - කොහොම යන්නේ ?  
පොඩි පුතාට පොඩි දේශීලිට  
සෙල්ලම් බඩු - කොහොම ගන්නේ ?  
පොත් පැන්සල්  
කොහොම ගන්නේ ?
- පිරිස - කළබල වූ වෙළඳන්දා  
එංජාට ඇවිද්දා, මෙංජාට ඇවිද්දා  
දැන් හිසේ ගසා ගත්තා. - එහෙ දිවිවා, මෙහෙ දිවිවා

- පිස්සු වැහිලා වගේ දිවිචා.  
 වදුරන් රික බිමට බැස්සා.  
 වලිගය තැති සතා කරපු, - හැම දෙයක් ම ඔවුන් කළා.  
 කෝප වූ වෙළෙන්දා - එහේ දිවිචා මෙහෙ දිවිචා  
 ඒක දැකපු වදුරෝ ද - එහේ දිවිචා මෙහෙ දිවිචා  
 කුමක් කරමි දෝ - නො දත් වෙළෙන්දා,  
 ඒ පස බැලුවා මේ පස බැලුවා  
 ඒ දුටු වදුරෝ ද එසේ ම කෙරුවා.  
 ඒ පස බැලුවා මේ පස බැලුවා.  
 නළලේ අත ගහ ගත් විට  
 වෙළෙන්දා  
 වදුරෝත් නළලේ අත ගහ ගත්තා  
 දැත් ඉණට ගත් කළ ඒ වෙළෙන්දා  
 වදුරෝත් සිය දැත් ඉණට ම ගත්තා.  
 වෙළෙන්දා - හරි කරුමයක් නේ, - මේක යස වැඩික් නේ,  
 වදුරු කොලොප්පමක්.  
 මගේ තොප්පී හොරකම් කර,  
 මට කළ හදි මදිවට මුං  
 උසුල් විසුල් පාලා - කොලොප්පමක් පටන් ගත්තා.  
 කරන්නම් කො කදිම වැඩික්, - කකුල් කඩිල දානවා මං  
 පිරිස - (ගායනා කරන විට නළවෝ අතිරුපණය කරති)  
 වෙළෙන්දා තරහ ගෙන, - එහේ බලා මෙහෙ බලා,  
 ලොකු ගලක් අතට ගෙන, - වදුරන්ට ගැහුවා.  
 ඒ දුටු වදුරෝ ද,  
 එහේ බලා,  
 මෙහෙ බලා,  
 ගල් සොයා අතට ගෙන  
 වෙළෙන්දාට ගැහුවා,  
 මේ වන විට වෙළෙන්දාට - වැටහුණේ කාරණේ  
 වදුරන් කරන්නේ - ඔහුට අනුකරණයක් මිස  
 කොලොප්පම් නො වෙයි.  
 (අතිගය විලම්බ ලයෙන් දේශනා ගෙලියෙන් ගායනා  
 කෙරේ.)

සන්සුන් වූ වෙළෙන්දාට  
 තොප්පි නැවත ලබා ගන්න  
 හොඳ තුවණක් පහළ වුණේ.  
 තම හිස මත දමා ....  
 තිබූ තොප්පිය වෙතට ....  
 යවා තම අත හෙමින් ....  
 එය අතට ගත්තා ....  
 ඒ විට වදුරෝ ද ඕං,  
 අත් යවා තොප්පි වෙත,  
 තම තමන් හිස තිබුණු  
 තොප්පි ගත්තේ අතින්.  
 වෙළෙන්දා ඒ ගමන,  
 කිවිටු කර කුඩායට,  
 තම අත වූ තොප්පිය  
 කුඩායට දැමීමා.  
 වදුරෝ ද ඒ ගමන  
 කිවිටු කර කුඩායට  
 තම අත වූ තොප්පි ගෙන  
 කුඩායට දැමීමා.  
 වෙළෙන්දාට හරි සතුවුයි  
 කුඩා පිරිල තොප්පි ඇතෙයි //  
 වහා පැන්න කුඩා වෙතට - ගත්ත විගස කුඩා හිසට  
 ඉඩක් නො දී වදුරන්හට - හනි හනිකට දිවිච එපිට  
 පසු නො බලා දිවිච එපිට  
 පැන්න වදුරෝ ඒ විගසට,  
 තොප්පි කුඩා තිබුණු තැනට,  
 කුඩාත් නැ ....  
 තොප්පිත් නැ ....  
 කුමක් වුණි ද .... තේරුම් නැ ....  
 වට පිට බලන්නේ  
 කුඩා අරන් ඇත දුවන,  
 වෙළෙන්දා දකින්නේ.

(අැත යන වෙළෙන්දා දෙස මඳක් වෙලා බලා සිට සෙමින් ඉදිරියට හැරෙන වුදුරෝ ....)

- වුදුරෝ - 1 හරි ! හරි !! හරි !!!  
                  2 එය.... මිනිහෙක් ....!  
                  3 හරියට හරි .... මිනිහෙක් !  
                  4 වලිගේ නැතත්,  
                  5 මොලේ ඇතේ.
- සියල්ලෝ ම - මිනිහෙක් ....!
- (එවිට ම වෙළෙන්දා ඉතා ජයග්‍රාහී විලාසයෙන් එතැනින් යන්නට එයි.)
- වෙළෙන්දා - තොප්පි ! තොප්පි !! තොප්පි !!

### අවබෝධය

1. තොප්පි වෙළෙන්දා නාට්‍යයේ වෙළෙන්දාගේ වරිත ලක්ෂණ මොනවා ද?
2. මිනිස් වරිත හා සත්ත්ව වරිත නිරුපණයේ දී එහි වෙනස පෙන්වීමට කතුවරිය යොදා ඇති ශිල්ප කුම මොනවා ද?
3. වුදුරන් තොප්පි වෙළෙන්දාගේ දුටු වෙනස්කම් මොනවා ද?
4. වුදුරන්ගෙන් තොප්පි ආපසු ලබා ගැනීමට වෙළෙන්දා යෝද උපාය කුමක් ද?
5. “සතුන් අතුරෙන් මිනිසා නුවණක්කාර සත්ත්ව බව මේ නාට්‍යයෙන් අවධාරණය කෙරේ.” මේ පිළිබඳ ඔබේ අදහස් ලියන්න.

ලිඛිත අභ්‍යන්තර

1. තොපේ ගන්නට ආ ලමයාගේ අම්මා, වෙළෙන්දා සමග වූ දෙබස ඔබේ වචනයෙන් ලියන්න.
  2. වෙළෙන්දා නිදා ගත් ආකාරය කතුවරිය පවසන්නේ කෙසේ ද?
  3. මිනිසා වඳුරාගෙන් වෙනස් වූ හැරී දකින වඳුරන් අතර පැවති දෙබස ලියන්න.
  4. නාටෝරුවිත අවස්ථා දෙකක් නාට්‍යයෙන් උප්‍රවා ලියන්න.

## උමා නාට්‍ය (පිටපත්) රචනය

ଅମ୍ବିନ୍‌କେ ପୋରେଷ ଵର୍ଦନୀୟ, ବୁଦ୍ଧି ଵର୍ଦନୀୟ ମେନ୍ ମ, ମାନୁ ଦ୍ୟାଲେନ୍ ହେଲି ପ୍ରତିକାଳୀନ ବୀମା ଆବଶ୍ୟକ ପଦନାମ ଜକ୍ଷନ୍ କିରିମେ ଦ ଦ୍ୟକ ବନ ପ୍ରବଳ ମ ମାଧ୍ୟମକୁ, ଲମ୍ବା ନାପ୍ସ.

ନାର୍ଥ୍ୟକ ପେଣ୍ଟ କିମ୍ବା ରସ ଲିଡ଼ିଯ ହୁକି ଯ. ନାର୍ଥ୍ୟ ନରଙ୍ଗୀ ରସ ଲିଡ଼ିଯ ହୁକି ଯ. ଅଜ୍ଞା ଚିତ୍ତ ଦ ରସ ଲିଡ଼ିଯ ହୁକି ଯ. ନାର୍ଥ୍ୟ ଯନ୍ତ୍ର ଅନ୍ତରଣ୍ୟ ଦି. ଲିନାମି ତଳତ୍ କେନେନକୁ ଅନ୍ତରଣ୍ୟ କିରିମକି.

ନାବ୍ୟଯକ ପେଲ ଗଦ୍ୟ ଲିଙ୍ଗ ହୁକି ଯ. ପଦ୍ୟ ଲିଙ୍ଗ ହୁକି ଯ. ଗଦ୍ୟ ପଦ୍ୟ ଦେବକି ମିଶ୍ରଣାଙ୍କ ଦ ଲିଙ୍ଗ ହୁକି ଯ. ପେଲ ରତ୍ନା କରନ୍ତେନ୍ ଦେବଙ୍କ ମରିନି. କଥାଲଙ୍କ ତୋର୍ଯ୍ୟ ଗେନ ଶୀଘ୍ର ଜୀବି ଲିଙ୍ଗ ହୁରେ ଦେବଙ୍କ ମରିନି ଦେବଙ୍କରେମେନି.

නල නිලයන්ගේ ප්‍රයෝගනය සඳහා පිටපතෙහි රංග විධාන තිබිය යුතු ය.

උදා :- වටයක් ගොස් බලා  
කුඩා බිම තබා

නාට්‍යයෙහි ඇතුළත් වන පද්‍ය කොටස් යෝගය සංගීත තාල අනුව ගායනා කෙරේ.

## ප්‍රායෝගික අන්තර්ගත්

- මෙම දෙබස කියවන්න. එවැනි දෙබසක් ලියන්න.

ලේඛි වැල:	වැඩුණු මහ ලොකුවට කිය ද වයස තමුසෙට
කිතුල් ගස:	අහන එක පුදුම ය දැන් මට වයස පනහ ය
ලේඛි වැල:	මට මාස හයකුත් ද්‍රව්‍ය හතරකි තවමත්
කිතුල් ගස:	ඔබ බාල බව මම දැන ගෙන සිටිමි නොදුට ම
ලේඛි වැල:	නැතත් වයසක් මට උස වෙමි ඔබේ තරමට මට මෙන් ඉක්මනට හැදෙන්නට බැරි මොකද තමුසෙට
කිතුල් ගස:	ඉක්මනට හැදුමෙනාත් එ ඉක්මනින් නැති වෙත් මගේ ඇගේ වෙළිලා මාසෙන් දෙකෙන් හැදිලා ඔබ මෙන් මැලුවිලා දහස් ගණනක් ගියා මැරිලා

-එස්. මහින්ද හිමි-

- නාට්‍යයේ එන රෝග විධාන ගැන සිසුන් සමග සාකච්ඡා කරන්න.
- මලක් සහ බඩුරකු අතර ඇති වන සංවාදයක් ලියන්න.
- උදෑසන පාසලට පිටත් වන අවස්ථාවේ අයියා, මල්ලී සහ ඔබ අතර සිදු වන සංවාදයක් ලියන්න.
- පන්තියේ සිසුන් කණ්ඩායම් තුනකට සංවිධානය වී ඔබ කැමති ප්‍රංශ කතාවක් තෝරා ගෙන නාට්‍ය පිටපතක් ලියන්න. එය රෝග දක්වන්න.